

10. පුරේජාත ප්‍රත්‍යායේ ත්‍රිරාඹය

වස්තු පුරේජාත ප්‍රත්‍යාය, ආරම්මණ පුරේජාත ප්‍රත්‍යාය යයි පුරේජාත ප්‍රත්‍යාය දෙවැදැරුම් වේ. එයින් වස්තු පුරේජාත ප්‍රත්‍යාය ඉහත කි වස්තු පුරේජාත නීගුය ප්‍රත්‍යාය මෙනි. ආරම්මණ පුරේජාත ප්‍රත්‍යායහි ත්‍රි රාජිය මෙසේ ය.

වර්තමාන නිෂ්පන්න රුප අටලොස ආරම්මණ පුරේජාත ප්‍රත්‍යාය වන ධරුමයේ ය. ආරම්මණ පුරේජාත ප්‍රත්‍යාය ලැබෙන්නා වූ ද, ආරම්මණ පුරේජාත ප්‍රත්‍යාය ලැබෙන අවස්ථාවහි වූ ද පක්ෂ්වලවේකාර හුම්යෙහි උපදානා කාම සිත් සිවුපණසය, අනියුද්වය ය, අප්‍රමාණ්‍ය වර්ණත වෙළතසික පණස ය යන මොවුනු ආරම්මණ පුරේජාත ප්‍රත්‍යාය යෝගීත්තනයේ ය. ආරම්මණ පුරේජාත ප්‍රත්‍යාය නොලැබෙන්නා වූ ද, ආරම්මණ පුරේජාත ප්‍රත්‍යාය නොලැබෙන අවස්ථාවහි වූ ද ද්විපක්ෂ්ව වික්ෂ්ණ මනෝධානු වර්ණත සිත් සසැත්තුව ය, වෙළතසික දෙපණස ය, විත්තන රුප ය, ප්‍රතිසන්ධි කර්මණ රුප ය, බාහිර රුප ය, ආහාරණ රුප ය, සෘඛුත රුප ය, අසංඛ්‍ය සත්ත්ව කර්මණ රුප ය, ප්‍රවාත්ති කර්මණ රුප ය යන මේ ධරුමයේ ආරම්මණ පුරේජාත ප්‍රත්‍යායගේ ප්‍රත්‍යායිකයේ ය.

පුරේජාත - “පුර - ප්‍රත්‍යායේත්පන්නයන් පහළ වීමට පෙර, ජායිත්ත් - පහළ විය, ඉහළ - එබැවින්, පුරේජාතො - පුරේජාත නම් වේ.” තමාට අදාළ වන්නා වූ ප්‍රත්‍යායේත්පන්න ධරුමයන්ට නිශ්චය භාවයෙන් හෝ ආරම්මණ භාවයෙන් හෝ, ප්‍රත්‍යාය වීම සඳහා ඒ ප්‍රත්‍යායේත්පන්නයන් පහළ වීමට කිලින් පහළ වන්නා වූ ගක්තිය පුරේජාත ප්‍රත්‍යාය නම් වේ. “ප්‍රත්‍යායේත්පන්නයන් පහළ වීමට පෙර” යැයි කිව ද ඉහිද නිරුද්ධ වූ ධරුමයන් අදහස් නොකෙරේ. ඉදිරියේ ද පුරේජාත අතරි යැයි පැමිණෙන්නා වූ අස්ථීභාවයෙන් ස්වේති ස්ථානයේ ද විද්‍යාමාන වීම යි.

පුර්වාවාරයයන් වහන්සේලා මෙම පුරේජාත ප්‍රත්‍යාය කල්පාරමිහයේ පටන් පහළ වූ හිරු සඳ දෙකට උපමා කළහ. “කල්පාරමිහයේ පහළ වූ හිරු වර්තමානය දක්වා විද්‍යාමාන වේ. හිරු සඳ පහළ වී, පසුව පහළ වන්නා වූ පුද්ගලයන්ට ආලෝකය දෙමින් උපකාරක වන්නාක් මෙන් ප්‍රත්‍යායේත්පන්නයට පෙර ඉහිද නිරුද්ධ නොවී ස්වේති ස්ථානයේදී පවතිමින් තමාට පසුව උපදින්නා වූ විත්ත වෙළතසිකයන්ට උපකාරක කරයි යනුවෙන් අදහස් කෙරේ. මෙම පුරේජාත දෙවරුගය අතරින් වස්තු පුරේජාත ප්‍රත්‍යාය වස්තු රුප සය

ම වන අතර වස්තු පුරේජාත නිස්සය සමග සර්වාකාරයෙන් ම සමාන වේ.

ආරම්මණපුරේජාත ප්‍රත්‍යය - අහිඛ්‍රමාර්ථ සංග්‍රහයේ දී “පක්ද්වාරම්මණයි ව පක්ද්වාවිස්සූණවිටියා - පක්ද්වාරම්මණයෝ පක්ද්වාවිස්සූණ විටින්වලට” යන පායියෙන් මෙම ආරම්මණ පුරේජාතය දැක්විය. අහිඛ්‍රමාර්ථ සංග්‍රහයෙහි එන මෙම අදහසට අනුව “වර්තමාන පක්ද්වාරම්මණයෝ ම ආරම්මණ පුරේජාත ප්‍රත්‍යයන් ප්‍රත්‍යය වේ” යැයි පෙනේ. එසේ වුවද “වක්වු අතිවිතො දුක්ඛතො අනත්තතො විපස්සන්ති” ආදී පක්ද්හාවාර පාලියේ අදහසට අනුව වර්තමාන වක්බුප්‍රසාදය අරමුණු කරමින් විද්‍රුහනා කරන අවස්ථාවක දී ඒ වර්තමාන වක්බුප්‍රසාදය පුරේජාත ද වේ, ආරම්මණය ද වේ යන්න නිවැරදි බැවින් ආරම්මණ පුරේජාත වීමට හැක. සේත්ත ප්‍රසාදය ආදී ප්‍රසාද රුපයන් ද භාව තීවිතරුපයන් පිළිබඳව ද මේ ක්‍රමය ම යි. එබැවින් ත්‍රිරාශිය සඳහා ස්වරුපාර්ථ දක්වීමේ ද පෙළ අවවාවවලට අනුකූලව දක්වන අතර අහිඛ්‍රමාර්ථ සංග්‍රහයේ පායිය පරිපූර්ණ වූවක් නො වේ. (අහිඛ්‍රම්මන්ට වහාවිනි ටිකාවේ මෙම අදහස දක්වේ - “පක්ද්වාරම්මණයි විට ඉදා ආරම්මණපුරේජාතනිද දෙස ආගත් සන්ධාය වුත්තං. පක්ද්හාවාර පන ”සෙක්බා වා පුප්‍රේජාතනා වා වක්වු අතිවිතො දුක්ඛතො අනත්තතො විපස්සන්”ත්‍යාදිනා (පටියා. 1.1.424) අවිසේසන පව්චුප්පන්නවක් බාධීනම්පි ගහිතන්තා ධම්මාරම්මණම්පි ආරම්මණපුරේජාතං මතොවිස්සූණවිටියා ලබාති. අත්ථතො හෙතං සිද්ධං, යං ප්‍රේ වුප්පන්නධම්මම්මණ ගහෙත්වා මතොද්වාරකවිටි පවත්තති, තං තස්ස ආරම්මණපුරේජාතං ගොතිති.)

අනිෂ්පන්න රුපයන් සැබැ පරමාර්ථයන් නොවීමෙන් ප්‍රත්‍යයන්ත්පන්න යැයි ඒකාන්ත වශයෙන් දක්වීමට නොහැකි බැවින් මෙම ආරම්මණ පුරේජාත ප්‍රත්‍යයට ඇතුළත් නොවේ.

ප්‍රත්‍යයන්ත්පන්න - “ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය ලැබෙන්නා වූ” යන වාක්‍ය බණ්ඩා ද්විපක්ද්ව විස්සූණය සහ මතොදාතුව යන දෙක අපේක්ෂා කරමින් තබන ලද්දකි. එම ධර්මයේ වර්තමාන පක්ද්වාරම්මණයන් ඒකාන්තයෙන් අරමුණු කරමින් පක්ද්වද්වාරික විටින්හි පමණක් පහළ වන බැවින් ආරම්මණ පුරේජාත ගක්තියෙන් ඒකාන්තයෙන් ම ප්‍රත්‍යය ලබයි. “ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ ද” යන වාක්‍ය බණ්ඩා සෙසු කාමාවවර සින් සහ අනිය අපේක්ෂා කරමින් තබන ලද්දකි. එම ධර්මයේ වර්තමාන නිෂ්පන්න රුපයන් අරමුණු කරනා අවස්ථාවේදී

આરම්මන පුරේජාත ගක්තියෙන් ප්‍රත්‍යාය ලබයි. සෙසු අරමුණු ගන්නා විට ආරම්මන පුරේජාත ගක්තියෙන් ප්‍රත්‍යාය නොලබයි.

වෙතකික සම්පූද්‍යාගය දක්වන තැනදී නිෂ්පන්න රුපයෝ සත්ව ප්‍රයුත්ති නොවන බැවින් අප්පමක්කු වෙතකිකයන් අත්හැර ඇත. මහදේශ ලෝක්ත්තර සින් මෙම නිෂ්පන්න රුපයන් අරමුණු තොකරන (කසින ආදි ප්‍රයුත්තින් අරමුණු කරයි) බැවින් ප්‍රත්‍යායෝත්පන්නයන්හි ඇතුළත් නො වේ.

ප්‍රත්‍යායෝත්පන්නය - “ଆරම්මන පුරේජාත ප්‍රත්‍යාය නො ලබන අවස්ථාවෙහි වූ” යන වාක්‍ය බණ්ඩය, ඒකාන්තයෙන් ආරම්මන පුරේජාත ප්‍රත්‍යාය ලබන ද්වීපක්ෂුව වික්කුණු සහ මනොධාතු හැර සෙසු කාමාවටර සින් අපේක්ෂා කරමින් දැක්වුවකි. “ଆරම්මන පුරේජාත ප්‍රත්‍යාය තොලුබන්නා වූ ද” යන වාක්‍ය බණ්ඩය ඒකාන්තයෙන් ම ආරම්මන පුරේජාත ප්‍රත්‍යාය නොලබන මහදේශ ලෝක්ත්තර සින් අපේක්ෂා කරමින් දැක්වුවකි.

ප්‍රත්‍යාය - ප්‍රත්‍යායෝත්පන්නයේ -

- වර්තමාන රුපාරම්මනය අරමුණු කරමින් වක්බුද්ධාරික විශීය පහළ වන අවස්ථාවේ දී රුපාරම්මනය ප්‍රත්‍යාය වේ, වක්බු වික්කුණය සහ වක්බුද්ධාරික විශී සින් ප්‍රත්‍යායෝත්පන්න වේ. ගබ්දරම්මණාදිය අරමුණු කරමින් සෙස්තද්ධාරික විශී සින් ආදිය උපදනා අවස්ථාවෙහි දී ද මෙම නය කුමය ය.
- වක්බු වස්තුව අරමුණු කරමින් විද්‍රෝහනා කරනා අවස්ථාවෙහි වර්තමාන වක්බු වස්තුව ප්‍රත්‍යාය වේ, විද්‍රෝහනා කරන්නා වූ මනොද්ධාරික ජවන විශීය ප්‍රත්‍යායෝත්පන්න වේ.
- ස්වධීය වර්තමාන වක්බු වස්තුව අහිනත්දනය කරනා විට ලෝහ ජවනයන් ද, හයා වස්තුව පිළිකළු කරනා විට ද්වේෂ ජවනයන් ද, සංගය, අලස බව ඇති වන විට විවිධිවිඛා උද්ධේශී සහනගත ජවනයන්ට ප්‍රත්‍යාය වේ. සෙත් වස්තු ආදිය අරමුණු කරන විට දී ද මෙම නය කුමය ම ය.
- වර්තමාන රුපාරම්මනය අරමුණු කරමින් දිඛිල වක්බු අහිඳුව, වර්තමාන ගබ්දරම්මනය අරමුණු කරමින් දිඛිල සෙත් අහිඳුව පහළ වන විටදී එම රුප ගබ්දරම්මණයේ ප්‍රත්‍යාය වේ. අහිඳු සිත ප්‍රත්‍යායෝත්පන්න වේ. “මාගේ කයට සිත මෙන් සීසුයෙන් (වහා) යන්නට ලැබේවා” යන

ඉදේධිවිධ සැලුණ අධිජ්‍යානය සිදු කරන විට කයෙහි ඇති වර්තමාන නිෂ්පන්න රුප එක එකක් ප්‍රත්‍යාය වේ. ඉදේධිවිධ අනියුව ප්‍රත්‍යායෝත්පන්න වේ. මේ ආදි වශයෙන් ප්‍රත්‍යායෝත්පන්න පහළ වන ආකාරය දත් යුතු වේ.

මෙම ප්‍රරේජාත ප්‍රත්‍යාය ප්‍රත්‍යාය පරිදේශ පටිජාන අවවාව සහ මූල්‍යීකාවන්හි විස්තරය සහ පස්ද්‍රාවාරගණනා අනුරීකාවේ “අනියුත්තුණස්ස පන කදවි සහජතාංපි ආරම්මණය තොති” යන පාලියෙන් ස්වකිය හදය වස්තුව අරමුණු කරනා අවස්ථාවේදී සහජාත හදය වස්තුව අනියුවට අරමුණු වන බව දැක්වේ. එසේ වුවත් එබදු අරමුණු ඉතා කළාතුරතින් ලැබෙන බැවින් (බහුල වශයෙන් නොලැබන බැවින්) සහජාත ආරම්මණ ප්‍රත්‍යාය යැයි වෙනම නොලැබද දක්වීය. කියන ලද සියලු කරුණු සලකමින් මෙය ගැහුරු තුවණීන් විමසිය යුතු කරුණක් වන බැවින් මෙම ගුන්ථයේදී අන්හැර ඇත.

තව ද ත්‍රිරාභිය දක්වන ඇතැම් ගුන්ථවල “ප්‍රරේජාත ප්‍රත්‍යාය වස්තු ප්‍රරේජාත, වස්ත්වාරම්මණ ප්‍රරේජාත, ආරම්මණ ප්‍රරේජාත වශයෙන් තෙවැදුරුම් වේ” යැයි පැමිණේ. එය “තං සබඩාංපි වත්පුප්‍රරේජාතං ආරම්මණප්‍රරේජාතං දේවිධා දීතං” යන අවවා පායයට නොගැලපේ. නමුත් වස්ත්වාරම්මණ ප්‍රරේජාත නිස්සයේ දක්වූ ආකාරයට හදය වස්තුව ඇතැම් අවස්ථාවක දී වස්තුව ද, ආරම්මණය ද, ප්‍රරේජාතය ද වන බැවින් ඒ ආකාරයෙන් තුනකට බෙදීම වරදක් යැයි නොකිය යුතු. දෙකකට බෙද ඇති අවවාවේ අදහසට අනුව ඒ වස්ත්වාරම්මණ ප්‍රරේජාතය ආරම්මණ ප්‍රරේජාතයෙහි අන්තර්ගත වේ.